



අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

10/11 ශ්‍රේණි සඳහා විචියෝජන පාඨමාලාවේ ක්‍රියාකාරකමට අදාළ පිළිතුරු

10 ශ්‍රේණිය - පරිච්ඡේදය 03 - ව්‍යාපාර සංවිධාන

ඒක පුද්ගල ව්‍යාපාර

01.

i. ඒක පුද්ගල ව්‍යාපාර/තනි පුද්ගල ව්‍යාපාර/කේවළ ස්වාමි ව්‍යාපාර

ii.

- ප්‍රාග්ධනය අයිතිකරු වන තනි පුද්ගලයෙකු විසින් යෙදවීම.
- ලාභ හෝ අලාභ තනිව භුක්ති විඳීම.
- අයිතිකරුගේ වගකීම අසීමිත වීම.
- නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම.
- අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම.
- ලියාපදිංචිය අනිවාර්ය නොවීම.

iii.

- පහසුවෙන් ආරම්භ කළ හැකි වීම.
- සියලුම ලාභ අයිතිකරු සතු වීම.
- ව්‍යාපාරික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා වීම.
- තම දක්ෂතා උපරිමව යෙදිය හැකි වීම.
- තීරණ ගැනීමේ ස්වාධීන බව.

iv.

- අයිතිකරුගේ වගකීම අසීමිත වීම.
- ප්‍රාග්ධනය රැස්කර ගැනීමේ දුෂ්කරතා පැවතීම.
- අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම.
- ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් හිමි නොවීම.
- අයිතිකරු තනිව ගන්නා තීරණ ඇතැම් විට අසාර්ථක විය හැකි වීම.

v. අ). එකඟ විය නොහැකි ය.

ආ). මනුරි පෙරේරා ව්‍යාපාරය ඇයගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වා ගෙන යන බැවින් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතු ය.

02.

- අ). සත්‍යයි
- ආ). අසත්‍යයි
- ඉ). සත්‍යයි
- ඊ). සත්‍යයි

03.

1. හිමිකාරිත්වය එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර ලෙස හැඳින්වේ.

2.

- පහසුවෙන් ආරම්භ කළ හැකි වීම.
- කුඩා ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම.
- ස්වාධීන ව තීරණ ගතහැකි වීම.

3. ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ වගකීම, යෙදූ ප්‍රාග්ධනයට පමණක් සීමා නොවේ. එනම් අයිතිකරු සතු වෙනත් දේපළ පවා ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා කැප කිරීමට සිදු විය හැකි වීම හා කැප කළ යුතු ප්‍රමාණයට නිශ්චිත සීමාවක් නොමැති වීම.

4. ඒක පුද්ගල ව්‍යාපාරයක් නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළිනොගන්නා නිසා (නීතිමය පුද්ගල භාවයක් නොමැති නිසා) ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතුවල යෙදිය නොහැකි ය. එසේ කළ හැකි වන්නේ ව්‍යාපාරිකයාගේ පෞද්ගලික නමින් පමණි.

එනම් ඒක පුද්ගල ව්‍යාපාරයක ගිවිසුම්වලට එළඹීම, වාහන මිලදී ගැනීම, බැංකු ණය ලබා ගැනීම, නඩු පැවරීම ආදී නීතිමය කටයුතු, ව්‍යාපාර නාමයෙන් නොව, අයිතිකරුගේ පෞද්ගලික නමින් කළ යුතු ය.

04.

- 1. (3)
- 2. (2)
- 3. (3)
- 4. (1)
- 5. (2)